



PMoE
Sabaragamuwa

මගේ අංකය
எனது இல
My Number

ME/E/03/19/TE/RE – 2020
(2018)

ඔබේ අංකය
உமது இல
Your Number

දිනය
திகதி
Date

2020.02.27

සබරගමුව පළාත් සභාව - සභිප්‍රධාන මාකාණ සභාව - Sabaragamuwa Provincial Council

අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
கல்வி தகவல் தொழில் நுட்பம் மற்றும் கலாச்சார நடவடிக்கைகளுக்கான அமைச்சு

Ministry of Education, Information Technology & Cultural Affairs
Email – edusabaram@gmail.com www.moe.sg.gov.lk

අමාත්‍යාංශ ලේකම්
Secretary

Office – 045 2223015
Mobile – 0718001670

කාර්යාලය
Office

නවනගරය, රත්නපුර.
Newtown, Rathnapura.
Office - 045 2222542 Fax - 045 2228042

සබරගමුව පළාත් සභාවේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගන්නා උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ලිපි ප්‍රදානය කිරීම - 2020.

උක්ත කරුණ යටතේ ඔබ විසින් සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කරන ලද අයදුම්පත්‍රය අනුව 2019.03.31 දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද තරඟ විභාගයේ ප්‍රතිඵල මත හා ඊට අදාළව පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයේ සහ ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රතිඵල මත, අදාළ ගුරු පත්වීම් ලබාදීම සඳහා ඔබ තෝරාගෙන ඇති බව සතුටින් දන්වමි.

02. එකී පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය 2020.03.03 වන අඟහරුවාදා දින සබරගමුව පළාත් ගුරු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, ඔබට හිමි පත්වීම් ලිපිය ලබාගැනීම සඳහා 2020.03.03 දින පෙරවරු 09.00 ට රත්නපුර, නව නගරයේ සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයට පැමිණෙන ලෙස මෙයින් ඔබට දන්වා සිටිමි.

03. පිරිමි පත්වීම්ලාභීන් කළු කලිසම, සුදු කම්සය හා ටයි පටියක් (හෝ ජාතික ඇඳුම) පැලඳිය යුතු අතර, කාන්තා පත්වීම්ලාභීන් සුදු හෝ ලා පැහැති ඔසරිය හෝ සාරියකින් සැරසී පැමිණිය යුතු වේ.

04. පෙරවරු 08.45ට පෙර ඔබට හිමි ආසන අංකය අනුව අසුන් ගත යුතුය.

05. මෙදින සහභාගී වන ඔබ මෙම කැඳවීම් ලිපිය සහ ඔබගේ ජාතික හැඳුනුම්පත අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතු බව සැලකිය යුතුය.

ඉතා වැදගත් : මේ සමග අමුණා ඇති දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරුණු වලට එකඟ වන බවට සාම විනිසුරුවරයෙකු/දිවුරුම් කොමසාරිස්වරයෙකු ඉදිරිපිටදී රු.50/- ක වලංගු මුද්දරයක් මත අත්සන් තබා එය 2020.03.03 දින රැගෙන ආ යුතුය.

ඒ.ඩබ්. රුක්මණි ආරියරත්න,
ලේකම්,
අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,
සබරගමුව පළාත.

දිවුරුම් ප්‍රකාශයයි.

.....ලිපියේ පදිංචි
.....(ජා.හැ.අංකය:.....) වන
මම බෞද්ධයෙකු/ වශයෙන් සත්‍යවාදීවත්, අවංකවත්,
ගරුගාම්භීරතා පූර්වකවත් ප්‍රතිඥා දී ප්‍රකාශ කර සිටින වග නම්,

01. මෙහි සිද්ධි ප්‍රකාශක හා ප්‍රතිඥාකරු මම වෙමි.

සබරගමුව පළාත් උපාධිධාරී ගුරු පත්වීමක් සඳහා සුදුසුකම් ලබා සිටින මම ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ සහ මෙම බඳවා ගැනීමට අදාළ පුවත්පත් නිවේදනයේ සඳහන් සියළුම කොන්දේසි හා සියළුම නියමයන් වලට එකඟ වන බවටත්,

මෙකී ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවන ලද පුවත්පත් නිවේදනයන්හි සඳහන් කොන්දේසි ප්‍රකාරව පුරප්පාඩු සහිත පාසලක හෝ පත්වීම් ලබාදෙන අවස්ථාවේදී පුරප්පාඩුවී පවතින වෙනත් ඕනෑම සබරගමුව පළාත් පාසලක හෝ සේවය කිරීමට එකඟ වන බවටත්, පත්කරනු ලබන පාසලේම හෝ එම කලාපයේම අඛණ්ඩව වසර 05ක අනිවාර්යය සේවා කාලයක් සේවය කිරීමට එකඟ වන බවටත්,

මා විසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බවට පත්වීම් ලබාදීමට පෙර හෝ පසුව අනාවරණය වුවහොත් සබරගමුව පළාත් ගුරු සේවයට ඇතුළත් වීම සඳහා වන මාගේ සියළු හිමිකම් අහෝසි වන බවටත්,

මෙම පත්වීම ලබා ගැනීම සඳහා කිසිදු අනිසි බලපෑමක් සිදුනොකරන බවටත්,

මෙයින් දිවුරා ප්‍රකාශ කර සිටිමි.

02. ඒ අනුව, සබරගමුව පළාත් රාජ්‍ය සේවයට උපාධිධාරී ගුරුභවතෙකු වශයෙන් තෝරා පත්කරගෙන ඇති මම, මා වෙත ලබාදී ඇති ME/03/19/TE/RE – 2020 දරණ පත්වීම් ලිපියේ සඳහන් කොන්දේසි ප්‍රකාරව එකී පත්වීම භාර ගැනීමට එකඟ වන බව මෙයින් දිවුරා ප්‍රකාශ කර සිටිමි.

මුද්දරය
රු. 50/-

.....
සිද්ධි ප්‍රකාශක

ඉහත නම් සඳහන් සිද්ධි ප්‍රකාශක විසින් කියවා
තේරුම් ගැනීමෙන් පසු මනාව තේරුම් ගත්
බවටත්, නිවැරදි බවටත්, සත්‍ය බවටත්
පිළිගෙනක් වූ
..... වන දින
දී මා ඉදිරිපිටදී ප්‍රතිඥා දී අත්සන් තබන ලදී.

.....
(සාම විනිසුරු/ දිවුරුම් කොමසාරිස්)